



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

2020 ජූලි විභාගය - අදියර I

යෝජිත උත්තර (101)

(101) මූලය ගිණුම්කරණය (FAC)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මුරුත්තේච්චුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2020 ජූලි

(101) මූල්‍ය ගිණුම්කරණය

යෝජිත උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

1.1 (3) ආදායම්

1.2 (1) අදාළ බව යනු මූල්‍ය තොරතුරක මූලික ගුණාත්මක ලක්ෂණයකි

1.3 (1) අස්තිත්ව සංකල්පය (Entity Concept)

1.4 (4) ඉහත සඳහන් සියල්ලම

1.5 (4) සේවක ණය ගිණුම හර සහ මුදල් ගිණුම බැර

1.6 (1) ලාභය = වත්කම් - වගකීම් - ප්‍රාග්ධනය + ගැනිලි

ලාභය = 1,550,000 - 750,000 - 280,000 + 150,000

= 670,000

1.7 (4) වත්කම් වැඩිවීම සහ ස්කන්ධය (හිමිකම වැඩිවීම)

1.8 (3) භාණ්ඩ ලැබීමේ පත්‍රිකාවයි - Goods Received Note (GRN)

1.9 (2) පාරිසරික සාධකයක් ලෙසයි

1.10 (3) අයිතිකරු විසින් රු. 200,000/-ක අමතර මුදලක් ව්‍යාපාරයට යෙදවීම

1.11 සත්‍යයයි

1.12 අසත්‍යයයි

1.13 සත්‍යයයි

1.14 සත්‍යයයි

1.15 අසත්‍යයයි

1.16	2018 අප්‍රේල් 1 දිනට පිරිවැය	=	රු. 400,000/-
	2019 මාර්තු 31 දිනට ක්ෂය (400,000 * 25)	=	(රු. 100,000/-)
	2019 මාර්තු 31 දිනට ධාරණ අගය	=	<u>රු. 300,000/-</u>
	2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂය (300,000 * 25%)	=	<u>Rs. 75,000/-</u>

1.17 සංගතතා සංකල්පය

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කරනු ලබන පදනම්, සම්ප්‍රදායන්, ප්‍රතිපත්ති, නිරන්තරයෙන් ම වෙනස් නොකළයුතු බව මෙම සංකල්පයෙන් කියවේ.

1.18 පොදු ජ්‍යෙෂ්ඨ සටහන් කරන ගනුදෙනු

1. ආරම්භක ජ්‍යෙෂ්ඨ සටහන්
2. දේපළ, පිරිසක උපකරණයට ගැනීම සහ ණයට විකිණීම
3. වැරදි නිවැරදි කිරීමේ සටහන්
4. ගැලපුම් සටහන්
5. මාරු කිරීමේ සටහන්
6. පියවීමේ සටහන්

1.19 ජංගම වත්කම් - අතැති මුදල්, බැංකුවේ ඇති මුදල්, ණය ගැතියන්ගෙන් ලැබිය යුතු දෑ, තොගය, වෙනත් ලැබිය යුතු දෑ කලින් කළ ගෙවීම්

1.20

ණයහිමි පාලන ගිණුම			
ආපසු යැවුම්	575,000	ශේෂය ඉ/ගෙ	875,000
මුදල්	1,450,000	ගැනුම්	2,350,000
ශේෂයප/ගෙ	1,200,000		
	3,225,000		3,225,000

(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 4)

A කොටසෙහි අවසානය

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

3 පරිච්ඡේදය - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

(a) ජනල සටහන්

(1)	පරිගණක උපකරණ ගිණුම	හර	85,500	
	අවිනිශ්චිත ගිණුම	බැර		85,500
	(රු. 95,000/- කට මිලදී ගත් පරිගණක උපකරණ රු 9,500/-ක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම)			
(2)	ගැනුම් ගිණුම	හර	76,000	
	අවිනිශ්චිත ගිණුම	බැර		76,000
	(අත්පිට මුදලට ගැනුම් අදාල ගිණුමේ සටහන් නොවීම නිවැරදි කිරීම)			
(3)	කාර්යාල නඩත්තු ගිණුම	හර	66,000	
	කාර්යාල උපකරණ ගිණුම	බැර		66,000
	(කාර්යාල නඩත්තු වියදම් කාර්යාල උපකරණ ගිණුමේ සටහන් කිරීම නිවැරදි කිරීම)			
(4)	අවිනිශ්චිත ගිණුම	හර	112,000	
	මෝටර් රථ ක්ෂය ගිණුම	බැර		112,000
	(ක්ෂය වියදම දෙවරක් සටහන් කිරීම නිවැරදි කිරීම)			
(5)	ණයගැති පාලන ගිණුම	හර	225,000	
	විකුණුම් ගිණුම	බැර		225,000
	(විකුණුම් ගිණුමේ එකතුව අඩුවෙන් සටහන් කිරීම නිවැරදි කිරීම)			

(ලකුණු 05)

(b) අවිනිශ්චිත ගිණුම

අවිනිශ්චිත ගිණුම

ශේෂය	49,500	පරිගණක උපකරණ	85,500
ක්ෂය	112,000	ගැනුම්	76,000
	161,500		161,500

(ලකුණු 02)

(c)

ගලපන ලද ලාභ ප්‍රකාශනය

කෙටුම්පත් ශුද්ධ ලාභය		1,350,000
එකතු කළා		
විකුණුම්	225,000	
ක්ෂය	112,000	337,000
		1,687,000
අඩු කළා		
ගැනුම්	76,000	
කාර්යාල නඩත්තු	66,000	(142,000)
ගලපන ලද ලාභය		1,545,000

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

3 පරිච්ඡේදය - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

නානායක්කාරගේ ව්‍යාපාරයේ
2020 මාර්තු 31 දිනට
ශේෂ පිරික්සුම

	හර	බැර
මෝටර් රථ	1,740,000	
ප්‍රාග්ධනය (1,740,000+1500,000)		3,240,000
මුදල්	2,036,000	
ගෙවියයුතු වියදම්		15,000
මෝටර් රථ - ක්ෂය@ 20% (W 1)	348,000	
සමුච්ඡිත ක්ෂය (W1)		348,000
විදුලිය හා ජලය(258,000 + 15,000)	273,000	
චේතන හා වැටුප්	1,810,000	
කලින් කළ ගෙවීම් (W2)	144,000	
බදු කුලී (W2)	720,000	
විකුණුම් (W3)		8,293,000
ගැනුම් (W4)	5,090,000	
වෙළෙඳණය ගැතියෝ	975,000	
වෙළෙඳ ණයහිමියෝ		1,240,000
	13,136,000	13,136,000

W 1 - මෝටර් රථ - ක්ෂය

1,740,000 @ 20% = 348,000

W 2 - කලින් කළ ගෙවීම්

බදු කුලී - 864,000/12 * 10 = 720,000

කලින් ගෙවීම් කළ බදු කුලී = 864,000 - 720,000 = 144,000

W3 - විකුණුම්

ණයට කළ විකුණුම් (3,200,000 + 975,000)	=	4,175,000
අත්පිට විකුණුම්	=	4,118,000
මුළු විකුණුම්	=	<u>8,293,000</u>

W4 - ගැනුම්

ණයට ගැනුම් (3,850,000 + 1,240,000)	=	<u>5,090,000</u>
------------------------------------	---	------------------

හෝ

ණයගැතියෝ (රු '000)

විකුණුම්	4,175	මුදල්	3,200
		ශේෂය ප /ගෙ	975
	4,175		4,175

වෙළඳ ණයහිමියෝ (රු' 000)

මුදල	3,850	ගැනුම්	5,090
ශේෂය ප /ගෙ	1,240		
	5,090		5,090

(ලකුණු 10)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

4 (II) පරිච්ඡේදය - නිෂ්පාදන පිරිවැය ලේඛන පිළියෙළ කිරීම

BMI සමාගම

2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

නිෂ්පාදන ගිණුම

සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය තොගය	810,000	
එකතු කළා : ගැනුම්	2,850,000	
අඩු කළා : අවසන් අමුද්‍රව්‍ය තොග	(900,000)	
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		2,760,000
සෘජු ශ්‍රම පිරිවැය (සෘජු වේතන)		1,270,000
(+) ආරම්භක නොනිමි		445,000
(-) අවසන් නොනිමි		(690,000)
නිමි භාණ්ඩවල ප්‍රාථමික පිරිවැය		3,785,000
කම්හල් පොදුකාර්ය පිරිවැය		
කර්මාන්තශාලා යන්ත්‍ර සඳහා වන ඉන්ධන	130,000	
කර්මාන්තශාලා කළමනාකරුගේ වැටුප	860,000	
විදුලිය (275,000 * 80%)	220,000	
ජල වියදම (200,000 * 75%)	150,000	
රක්ෂණය (300,000 * 90%)	270,000	
කර්මාන්තශාලා බදුකුලිය	225,000	
ක්ෂය	270,000	2,125,000

නිමකළ භාණ්ඩවල හුවමාරු අගය		5,910,000
දළ ලාභය @ 20%		1,182,000
වෙළඳ නිමි භාණ්ඩවල හුවමාරු අගය		7,092,000

(ලකුණු 10)

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

(A)

2 පරිච්ඡේදය - ගිණුම්කරණ සමීකරණය ද්විත්ව සටහන් න්‍යාය සහ ගිණුම්කරණ සංකල්ප

දිනය	කොග	ණයගැනියෝ	ස්ථාවර තැන්පතුව	මුදල්	=	ස්කන්ධය	වගකීම්
2020.03.02	+ 450,000				=		+450,000
2020.03.05	-390,000	+445,000			=	55,000	
2020.03.10	-38,500				=	-38,500	
2020.03.15				-25,000	=	-25,000	
2020.03.15			+200,000	-200,000	=		

(ලකුණු 5)

(B)

5 පරිච්ඡේදය - බැංකු සැසඳුම් ප්‍රකාශන

(a)

ගලපන ලද මුදල් පොත

ශේෂය ඉ/ගෙ	155,000	ස්ථාවර නියෝග	75,000
සෘජු තැන්පතු	30,000	බැංකු ගාස්තු	1,500
		ශේෂය ප /ගෙ	108,500
	185,000		185,000

(ලකුණු 3)

(b)

2020 මාර්තු 31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය

ගලපන ලද මුදල් පොතට අනුව ශේෂය	108,500
+ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	195,000
- නිශ්කාශනය නොවූ චෙක්පත්	(65,000)
2020 මාර්තු 31 දිනට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය	238,500

(ලකුණු 2)

(මුළු ලකුණු 10)

B කොටසෙහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

(a)

4-I පරිච්ඡේදය - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

ගෝල්ඩන් ටෙක් ව්‍යාපාරය
2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

		(රු. '000)
විකුණුම්		33,900
විකුණුම් පිරිවැය		
ආරම්භක තොගය	6,200	
ගැනුම්	18,250	
	24,450	
(-) අවසාන තොගය	(3,800)	
විකුණුම් පිරිවැය		(20,650)
දළ ලාභය		13,250
බෙදාහැරීමේ වියදම්		
බොල්ණය	850	
බොල්ණය සඳහා වෙන්කිරීම (W-2)	100	
ප්‍රවාරණය	100	
මෝටර් රථ ක්ෂය (W1)	540	(1,590)
පරිපාලන වියදම්		
ප්‍රවාහන වියදම්	290	
විදුලිය වියදම් (3,200+350)	3,550	
ජල වියදම් (450+80)	530	
වැටුප් හා වේතන	5,550	
රක්ෂණය	1,200	
ක්ෂය (ගොඩනැගිලි හා ලී බඩු) (175+75) (W1)	250	(11,370)
මූල්‍ය වියදම්		
ණය පොළිය	25	(25)
ශුද්ධ ලාභය		265

(ලකුණු 11)

(b)

4 - I පරිච්ඡේදය - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

ගෝල්ඩන්ටෙක් ව්‍යාපාරය
2020 මාර්තු 31 දිනට
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	පිරිවැය	සමුච්චිත ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
යන්ත්‍ර දේපොළ හා උපකරණ			
ඉඩම්	3,000		3,000
ගොඩනැගිලි	3,500	795	2,705
මෝටර් රථ	2,700	980	1,720
ලී බඩු	600	75	525
	9,800	1,850	7,950
ජංගම වත්කම්			
නොගය		3,800	
වෙළෙඳ ණය ගැතියෝ	3,000		
(-) අඩමාණ ණය වෙන්කිරීම	(300)	2,700	
අතැති සහ බැංකුවේ ඇති මුදල්		1,100	7,600
මුළු වත්කම්			15,550
ස්කන්ධය හා වගකීම්			
ස්කන්ධය			
2019 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		9,450	
+ ශුද්ධ ලාභය		265	
(-) ගැනිලි		(320)	9,395
ජංගම වගකීම්			
බැංකු ණය			2,500
ජංගම වගකීම්			
ණයහිමියෝ		2,600	
අනෙකුත් ගෙවිය යුතු දෑ (ජංගම දේ.පි.උ)		600	
ජංගම උපචිත වියදම් (350+80)		430	
ගෙවිය යුතු පොළිය		25	3,655
මුළු ස්කන්ධය හා වගකීම්			15,550

(ලකුණු 9)
(මුළුලකුණු 20)

පෙරවැඩ

W 1- ක්ෂය

ගොඩනැගිලි සහ මෝටර් රථ වාහන හා ලී බඩු

	ක්ෂය අනුපාතය	පිරිවැය	ක්ෂය	සමු. ක්ෂය 2019.04.01	සමු. ක්ෂය 2020.03.01
ගොඩනැගිලි	5%	3,500	175	620	795
මෝටර් රථ	20%	2,700	540	440	980
ලී බඩු (මාස6) (600*25%*6/12)	25%	600	75	-	75
			790		1,850

W2 - අඩමාණ ණය වෙන්කිරීම

වෙළෙඳ ණය ගැතියෝ	=	3,850
(-) කපා හළඅගය	=	(850)
ඉතිරිය	=	<u>3,000</u>
වෙන්කිරීම@10%	=	<u><u>300</u></u>

අඩමාණ ණය උෟණ වෙන් කිරීම

2019 අප්‍රේල් 01 දිනයට ශේෂය	=	200
2020 මාර්තු 31 දිනයට අවශ්‍ය ප්‍රතිපාදනය	=	<u>300</u>
උෟණ වෙන් කිරීම	=	<u><u>100</u></u>

W3 - බැංකු ණය පොළී

$$2,500 * 12\% * 1/12 = \underline{\underline{25}}$$

B කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.

© 2020 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)